

# Living the

# LOTUS

Buddhism in Everyday Life

11  
2017



VOL. 146

## FOUNDER'S ESSAY

### ජීවය ලබා දුන්නාට කළගුණ දැක්වීම

සෑම සියළු පැවැත්මක්ම අනෝනා සබැඳියාවකින් තොරව කටයුතු කිරීමට නොහැකිය. එය බුදුදහමේ මූලික කියාදීමක් වන පටිච්ච සමුප්පාදයයි. එසේනම්, එම ඉගැන්වීම කුමන ආකාරයට ප්‍රායෝගික පුහුණුවේ යෙදිය යුතුද?

ප්‍රථමයෙන්, තමන්ට අද දවසේ කරදරයකින් තොරව ගත කිරීමට හැකි වන්නේ කාගේ පිහිටේද, එසේම කොපමණ විශාල පිරිසකගේ උදව් උපකාරය ලැබී තිබෙනවාද?, ආදී සබැඳියාවන් ගැන දැන ගැනීම කළගුණ දැක්වීමේ ආරම්භය වේ.

රැකියාවේ කටයුතු හොඳින් සිදුවන විට, සෑම දෙයම මගේ ශක්තියෙන් තමයි, ලෙස තමා විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගන්නා වැනි හැඟීමට පත් වේ. නමුදු එය, කොපමණ විශාල පිරිසකගේ දැයකත්වය මතද එසේ සාර්ථක ප්‍රචිපල අත්පත් කර ගැනීමට හැකිවුවේ ලෙස ඵදිනෙදා ජීවිතය ගැන

ආපසු හැරී බැලීම පුරුද්දක් කර ගැනීම වැදගත්ය. උදෑසන හා සවස සුභ සජීකර්මයන්හිදී එම පුහුණුවේ එක් අංගයක් වේ.

'නිතරම අවට සිටින්නාවූ පුද්ගලයන්ට කෘතචේදී වීම අමතක නොකර එම කෘතචේදීත්වය අවංකවම ප්‍රකාශ කරන්නාවූ ජීවන ගමන් මග' හා, 'තමා ගැන අධිකක්සේරුවෙන් තද විශ්වාසය ඇතිව තම වැයමට යහපත් ප්‍රචිපල නොලැබුණා විට සැමටම දොස් පවරමින් ගත කරන්නාවූ ජීවිතය තුළ' අහසත් පොළවත් අතර මෙන් විශාල වෙනසක් තිබේ.

මුතුන් මිත්තන්ට පිං අනුමෝදන් කිරීම, දෙමව්පියන්ට සැලකීම, බෝධිසත්ව වර්ගයාව යන සියළුදෙයම අද දිනයේ තම ජීවිතය ගත කිරීමට හැකිවීම වෙනුවෙන් කරන්නාවූ කළගුණ දැක්වීම වේ.

Kaiso zuikan 9 පි. 266-267

### Living the Lotus Vol. 146 (November 2017)

Rissho Kosei-kai International  
Fumon Media Center, 2-7-1 wada,  
Suginami-ku, Tokyo 166-8537 Japan  
Tel: +81-3-5341-1124  
Fax: +81-3-5341-1224  
E-mail: [living.the.lotus.rk-international@kosei-kai.or.jp](mailto:living.the.lotus.rk-international@kosei-kai.or.jp)

Senior Editor: Shoko Mizutani  
Copy Editor: P.A.D. Somapala, G.N. Ruklanthi  
Editor: Eriko Kanao  
Editorial Staff of RK International

රජයේ කෝසෙයි සංවිධානය 1938 වර්ෂයේදී නික්යෝ නිවානෝ තුමා හා මියාකෝ හගනුමා මහත්මයා විසින් ස්ථාපිත කරන ලදී. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය මූලික කරගෙන එහි කටයුතු කරනු ලැබේ. පවුල තුළත්, කාර්යාලයේදීත්, සමාජයේදීත් බුදු දහම ජීවිතයට බද්ධ කර ගෙන, සාමාකාමි ලෝචක් බිහි කිරීමට ප්‍රාර්ථනා කර කටයුතු කරන එකමුතුවකි. වර්තමානයේදී නිව්කෝ නිවානෝ ප්‍රධානීතුමාගේ මූලිකත්වයෙන්, සාමාජික සාමාජිකාවන් සෑම ධර්ම ව්‍යප්තියේ යෙදෙමින් අත් වැරදි බැඳගෙන සෑම රටකම සාම ක්‍රියාකාරකම් වල නියැලී සිටියි.

Living the Lotus-Buddhism in Everyday Life (සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය තුළ ජීවත්වෙමු - ඵදිනෙදා දිවියට බුදු දහම බද්ධ කර ගනිමු.) යන තේමාව තුළ, ඵදිනෙදා ජීවිතයට සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ කියාදීම් බද්ධ කර ගෙන මධෙහි පිපෙන්නාවූ ලස්සන නෙලුම් මලක් සේ තම ජීවිතය සමෘද්ධිමත් කරගෙන, එලෙසම වැඩි වටිනාකමක් යුතු තත්වයට පත් විය යුතුය යන ප්‍රාර්ථනය ගැබ් වී ඇත. මෙම සරෝච මගින් ලෝකය පුරා ව්‍යාප්ත වී සිටින්නාවූ සාමාජික සාමාජිකාවන් ඵදිනෙදා දිවියට බුදුදහම බද්ධ කරගෙන කටයුතු කරන්නාවූ අයුරු අන්තර්ජාල මාර්ගයෙන් බෙදාහැරීම සිදු කරනු ලැබේ.

# PRESIDENT'S GUIDANCE

## දෙමාපියන්ට සැලකීම හා බෝධිසත්ව වර්ගයාව



නිව්කෝ නිවානෝ  
රජ්ජෝ කෝසෙඤ්ඤි සංචිධාන ප්‍රධානී තුමා

### දෙමාපියන්ට සැලකීමට 'ප්‍රමාදයක් නැත'

දෙමාපියන්ට ගෞරව කිරීම හා ඔවුන්ව හොඳින් බලා ගැනීම දෙමාපියන්ට සැලකීම වේ. එසේම, 'තමා දෙමාපියන්ට සැලකීමට සිතන විට, සමහරවිට දෙමාපියන් නොසිටින්නට පුළුවන්' යැයිද කියමනක් ඇත. දෙමාපියන්ට සැලකිය යුත්තේ ඔවුන් ජීවත්ව සිටින කාලයේදීය යන සිතුවිල්ල සාමාන්‍ය හැඟීම වේ.

ඒත්, වැඩි පිරිසකට දෙමාපියන් ජීවත්ව සිටින කාලයේ ඔවුන්ව බලාගැනීමට අපහසු වන අවස්ථා තිබේ. ඒ ලැජ්ජාව හා වකිතය, එසේම 'දෙමාපියන් සෞඛ්‍ය සම්පන්නව හොඳින් සිටිය' යන හැඟීම් නිසාය. නමුත්, දෙමාපියන් මියගිය පසු මුල් වතාවට, දෙමාපියන්ගේ සෙනෙහස ගැන වේදනාවෙන්, ජීවත්ව සිටින කාලයේ දෙමාපියන්ට සැලකීමට නොහැකිවීම ගැන දුක්වන පිරිසෙහි අඬුවක් නැත.

කෙසේ වෙතත්, දෙමාපියන්ට සැලකීම ආරම්භ කිරීමට දැනුත් ප්‍රමාද නැත.

මම මීට පෙර අවස්ථාවක ධර්ම පණිවුඩයේද, දෙමාපියන්ට හා මුතුන් මිත්තන්ට 'සැතසීමට හැකිවන අයුරින් ජීවිතයක් ගත කරමු' ලෙස සඳහන් කලෙමි. (දෙමාපියන්ට සැලකීම හා බුද්ධි මාර්ගය 2011 ජූලි මස පණිවුඩය) එය වඩා විස්තරාත්මකව පවසනවා නම්, ජීවිතය ගත කිරීමේදී සෑම අවස්ථාවකම යහපත් අයුරින් කටයුතු කිරීම. ඵ්දිනෙද ජීවිතය දිස්නීමත්ව, සතුටින් ගත කිරීම, අන්‍යයන් සතුටු වන ක්‍රියාවන් අවංකවම සිදු කිරීමය. තම දුව, පුතා ඒ ආකාරයට ජීවිතය ගත කරන විට, දෙමාපියන් මිය ගොස් සිටියත් ඔවුන්ගේ ආත්මයන් ඒ දෙසා බලා සැතසීමට පත්වේ. එම නිසා දෙමාපියන්ට සැලකීම ආරම්භ කිරීමට දැනුත් පමා නැත. අනිවාර්යයෙන්ම, සුවයෙන් ජීවිතය ගත කරන දෙමාපියන්ද, තම දරුවන් අවංකව කටයුතු කරමින් ජීවිතය ගත කරන විට හා අන්‍යයන්ගේ සතුටු වෙනුවෙන් කටයුතු කරනවා දැකීම, අන් සෑම දෙයටත් වඩා සතුටක් ගෙනදෙයි.

එසේම, දෙමාපියන්ගේ සෞභාග්‍යට ගෞරව කිරීම, බුදු මැදුරේ වන්දනා කිරීම ආදියත් දෙමාපියන්ට සැලකීම වේ. එසේ කිරීමෙන් දෙමාපියන්ට හා මුතුන් මිත්තන්ට දැන් එක්කර වන්දනා කිරීමට හැකි වේ. එම ස්වරූපය 'තමාට ජීවිත දායාදය දුන් මූලයට කෘතචේදී වන පුද්ගලයෙකු වී' දියුණුවක් ලබා ඇති බවේ සාක්ෂිය වේ.



**දෙමාපියන්ට සැලකීම යහපත් ක්‍රියාවන්ගේ අත්පොත යි.**

නිර්මාතෘ තුමා විසින් සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ ඉගැන්වීම් ලෙස අපට හුරුපුරුදු ‘දෙමාපියන්ට සැලකීම’, ‘මුතුන් මිත්තන්ට පිං අනුමෝදන් කිරීම’ හා ‘බෝධිසත්ව වර්යයාව’ යන කරුණු වැදගත් බව දේශනා කළහ. දෙමාපියන්ට සැලකීම හා මුතුන් මිත්තන්ට පිං අනුමෝදන් කිරීම එකිනෙකට බැඳී තිබෙන බැවින්, අප සංවිධානයේ කියාදීම ‘දෙමාපියන්ට සැලකීම’ හා ‘බෝධිසත්ව වර්යයාව’ ලෙස සංයුක්ත වී ඇත.

එසේනම්, බෝධිසත්ව වර්යයාව යනු කුමක්ද? දනය, ශීලය, ක්ෂාන්තියට අනුව අන්‍යයන් ගැන සිතමින්, අවට සිටින්නාවූ පුද්ගලයන් සතුටු වන ආකාරයේ ක්‍රියාවන් වල යෙදීමයි. තවත් අයුරකින් පවසනවා නම්, අන්‍යයන්ගේ සතුට තමාගේ සතුට ලෙස භාරගන්නා පුද්ගලයන් බෝධිසත්වන් යැයි පවසයි. එම බෝධිසත්ව හඳුනා පවත්වා ගැනීමට ඇති ආධාරකය නම්, තමාට පිවිස දනය ලබාදීම ගැන කෘතචේදී වීමයි.

මෙහිදී, ඉහත සඳහන් කළ දෙමාපියන්ට සැලකීම ගැන නැවත සිතා බලමු. ඒදිනෙදා ජීවිතය යහපත් ආකාරයට ගත කරමින්, අවංකව අන් අය සතුටු වන ආකාරයේ ජීවිතයක් ගත කිරීමය. දෙමාපියන්ට සැලකීමෙන්, මුතුන් මිත්තන්ට පිං අනුමෝදන් කිරීමෙන්, බෝධිසත්ව වර්යයාවෙන් මූලය එකක් බව පැහැදිලි වේ. එසේම, මෙම සෑම ක්‍රියාවකටම පොදු වන්නේ, දැන් මේ මොහොතේ ලැබී තිබෙන්නාවූ ජීවිතයට කෘතචේදී වීමයි.

‘දෙමාපියන්ට සැලකීම යහපත් ක්‍රියාවන්ගේ අත්පොතයි.’ ලෙස වදනක් ඇත. එහි අරුත නම් ‘සෑම යහපත් ක්‍රියාවකටම මූලය වන්නේ දෙමාපියන්ට සැලකීම’ බවයි. දෙමව්පියන්ට සැලකීම යනු අපට ජීවිතය ලබාදුන් දෙමාපියන්ට කෘතචේදී වීම මූලික කරුණා නිසා, අප ජීවිතයට කෘතචේදී වීමද සෑම යහපත් ක්‍රියාවකම පදනම වේ. එය යහපත් ලෝකයක් නිර්මාණය වීමේ ශක්තිය බවට පත් වේ.

අප සංවිධානය නව වසර ආරම්භ කරන්නේ දෙසැම්බර් මාසයෙනි. මෙම දෙසැම්බර් මාසයේ සිට අප සංවිධානයේ 80 වෙනි සංවත්සර වසරට පිය නගන්නෙමු. මේ මාසය අප වැදගත් කොට සලකන ‘දෙමාපියන්ට සැලකීම හා බෝධිසත්ව වර්යයාව’ පිළිබඳ සාකච්ඡා කළෙමු. එයින් තමන්ට ජීවිත දනය ලැබුණේ කෙසේද?, යන්න හොඳින් පසුපරම් කර බලා, තම ශ්‍රද්ධාව දෙස නැවත හැරී බැලීමට හොඳ අවස්ථාවක් යැයි සිතමි. එසේම එක් අයෙකු හෝ වැඩි පිරිසකට ධර්මය කියාදෙමින් බෝධිසත්ව වර්යයාවේ යෙදී, ජීවත්වීමේ සතුට අන් අය සමඟ බෙදා හදා ගනිමු.

From *Kosei*, November 2017





# Childcare lifeline

දරුවාගේ තිබෙන්නාවූ බඩු භාණ්ඩ විසිකිරීමේ පුරුද්ද නවතා දැමීමට අවශ්‍යයි.




අවුරුද්දයි මාස 7 ක් වන මාගේ ලොකු දුව, සෙල්ලම් බඩු ආදී දෑ අතට ගෙන එක් එක් තැන් වලට විසි කරන නිසා කනස්සල්ලෙන් සිටිමි. විසිකරන වාරයක් පාසා බැණ වැදුණත් දිගින් දිගටම එසේ කිරීම නුසුදුසු යැයි සිතමි. එහෙත් අතට නොබැන සිටියහොත්, විසි කිරීම තවත් වැඩිවේවි යැයි බියක්ද තිබේ. කුමන සීමාවේ සිට බැන වැදීම හොඳ දැයි නොතේරෙයි.



අවුරුද්දයි මාස 7 ක දරුවන්ගේ දෑත්, දෙපා හොඳින් වලනය වන බැවින් එයට ගැලපෙන ආකාරයට ඔවුන් කටයුතු කරයි. බඩු භාණ්ඩ විසි කිරීමේ කුට්ටිවල නොතික්මුණු කමින් කරනාවූ විසිකිරීමක් නොවේ. විවිධ ආකාරයේ වලනයන් වල නිරත වීම ඔවුන්ට සතුටක් ගෙනදෙයි. නමුදු, කුමන සීමාවේ සිට එය කළ යුතුද යන්න ඔවුන්ට නොතේරෙයි.

වැදගත්ම දේ නම්, විනය ඇති කිරීමට පමණක් එවැනි දේ පවසන්නේ නැතිව, හඳුවමින්ම 'ඇත්තටම , එහෙම හිතනවා' යන සෙනෙහසින් පිරි මුහුණින් හා වදන් වලින් කටයුතු කරන විට අම්මාගේ 'නැගීම' දරුවාට දැනේවි. කුඩා දරුවන් හඳුවමා ගැනීමේ වැදගත්ම කරුණ නම්, 'නොපසුබට උත්සහයෙන් වරින් වර' විය යුතු දේ දරුවාට මතක් කරමින් කටයුතු කිරීමයි. එසේම, දරුවාගේ අතට අසු නොවිය යුතු දෑ අල්ලන්නට බැරි තැනක තැබීමටද උපායශීලී විය යුතුය.

දරුවා බඩු භාණ්ඩ විසි කළ විට දිගින් දිගටම බණින්ගේ නැතිව, 'මේක වටිනා දෙයක්, පරිස්සමින් පාවිච්චි කරමු' ලෙස අම්මන් බඩු භාණ්ඩ පරිස්සමින් භාවිතා කරන 'හඳුවන' පෙන්වීම වැදගත්ය.



මෙම වයසේ දරුවන් 'හොඳ හා නරක දේ' මොනවාද යන්න, 'ප්‍රසන්න බවින් හා අකමැති ස්වරූපය' තුලින් ඉගෙන ගනී. ප්‍රසන්න බවින් යුතු දෑ දිගින් දිගටම කිරීමටත්, අකමැති යැයි පෙනෙන දේ නොකිරීමටත් පෙළබෙයි. (එය 'හොඳ නරක හඳුනා ගැනීමේ රිතිය' නම් වේ)

දරුවා නොකළ යුතු දෑ සිදු කළ අවස්ථා වලදී, 'අම්මාට හරිම දුකයි' ලෙස පවසමින් හඳුවමින්ම දුක්වන මුහුණ පෙන්විය යුතුය. තවද, සැර මුහුණින් 'මේක කරන්න හොඳ නැහැ' ලෙස පවසන්න. එසේම, බැණ වැදෙනවා වෙනුවට, දරුවාගේ අතට පොඩි තටුවක් කරමින් සංඥාවක් ලබාදීම හොඳය.

අනෙක් අතට බඩු භාණ්ඩ පරිස්සමින් පරිහරණය කරන විට හොඳින් සිතනමුසු මුහුණින් 'ඔයා හරි හොඳ දරුවෙක් නේ, අම්මාට හරිම සතුටුයි' ලෙස සතුට ප්‍රකාශ කළ යුතුය.

(පිළිතුරු: නෝකියෝ පවුල් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනය)

නෝකියෝ පවුල් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනය " පළමුව දෙමව්පියන් වෙතස් වුවහොත් දරුවා වෙතස් කළ හැකියි" යන මූලික සිද්ධාන්තය පෙරදැරි කරගෙන ලොව පුරා සම්මන්ත්‍රණ පවත්වමින් දෙමව්පියන් දැනුවත් කරයි. බොම්දෙනා " දරුවන් තුලින් හදාරන පවුල් අධ්‍යාපනය" යන තේමාව සිය පවුලට ආදේශ කර ගනිමින් සතුටෙන් පිරි ආලෝකමත් පවුල් සංස්ථාවක් බවට පත් කොට ගෙන ඇත.

# Buddhist Wisdom for Family Life

## දිනපතා දරුවාගේ දියුණුව වෙනුවෙන් කරිය යුතු කරන ඔබ, විග්නේශ් මවක්.

අවුරුද්දයි මාස 7 ක් යනු වචන උච්ඡාරණයන් නිවැරදි ආකාරයට නොහැකි, දෙමාපියන් කියන දෙයක්ද පහසුවෙන් අවබෝධ කරගත නොහැකි අවධිය වේ. එවැනි අවස්ථාවල කළින් පිළිතුරෙන් තිබුණ ආකාරයට 'හොඳ නරක හඳුනා ගැනීමේ ඊතිය' ට අනුව නැවත නැවත දරුවාට පැවසීම හැර අනෙකක් නැත. එවැනි අවස්ථාවල වැදගත්ම වන්නේ, දරුවන් සමඟ යහපත් බැඳීමක් ඇතිකර ගැනීමයි.

බුදු දහමේ අනෝන්‍ය වශයෙන් තිබෙන සබැඳියාව 'පටිච්ච සමුප්පාදය' ලෙස පවසයි. 'පටිච්ච සමුප්පාදය' යනු අන්‍යයන් සමඟ පවතින අනෝන්‍ය සබැඳියාව හේතුවක් වී සෑම සියළු දෙයක්ම සිදුවීමයි. (Jinsei kokorogake පිටු 272)

අප ජීවත් වන්නාවූ ලෝකය මොහොතින් මොහොත වෙනස්වීම් වලට භාජනය වේ. එහිදී, එම තත්වයන් සමඟ යහපත් බැඳීමක් ඇති කරගනී නම්, හොඳ වෙනසකට භාජනය වේ. අනෙක් අතට එම තත්වයන් සමඟ අයහපත් බැඳීමක් ඇති කරගනී නම්, වෙනස් විමද අයහපත් වේ. එම වෙනස නියත වූ ධර්මතාවයකි. (Jinsei kokorogake පිටු 36-37)

දරුවා භාණ්ඩ විසි කරන සෑම විටම, හඳුවනීමේ 'මේක ඉතා වැදගත්, පරිස්සමින් පාවිච්චි කරමු හේ' ලෙස නැවත නැවත පවසමින් යහපත් සබැඳියාවක් දරුවා සමඟ ගොඩනගා ගනිමු. වෙන සෑම දෙයටත් වඩා දරුවාගේ හඳුවනීමේ ශක්තිය බවට පත් වන්නේ අම්මාගේ සතුටින් පිරුණු මුහුණය. එබැවින් බඩු පරිස්සමින් භාවිතා කළ විට ඇති වූ සතුටද දරුවාට පවසමු.

(කතුවැකිය සැපයීම, ඊ. කේ. කා. ධර්ම අධ්‍යාපන අංශය)

 *Please give us your comments!* 

### Living the Lotus

මාසික සඟරාවට ඔබගේ අදහස් හා යෝජනා සාදරයෙන් පිළිගන්නෙමු.

E-mail: [living.the.lotus.rk-international@kosei-kai.or.jp](mailto:living.the.lotus.rk-international@kosei-kai.or.jp)


# Director's Column

## දෙමව්පියන් සැනසීමට පත්වන ආකාරයෙන් ජීවත් වෙමු.

'අප දෙමව්පියන්ට සැලකීම ගැන සිතන්නේ, දෙමව්පියන් මිය ගියාට පසුවය. නමුදු සඳුබර්ම පුණ්ඩරික සුත්‍රය හා එක්වී, බෝධිසත්ව වර්ගයාවේ යෙදෙමින්, අන්‍යයන්ගේ සතුට වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයෙකු බවට පත්වීම නියම දෙමව්පියන්ට සැලකීම වේ'. නොවැරදීමට මස 01 වන දින විදේශ රටවල සාමාජිකයන් නියෝජනය කරමින් දකුණු කොරියානු ශාඛාවේ සොන් ශිබුචෝ සාන් දැයිසෙයිදෝවේ සෙප්පෝවක් පවත්වයි. එම ශිබුචෝ සාන්ට වයස අවුරුද්ද සපිරෙන විට තාත්තා මිය ගොස් ඇති අතර, එතැන් සිට ආවිච් හා සියා ළඟ හැදී වැඩී ඇත. සාමාන්‍ය පෙළ කරන අවධියේ අම්මා සමඟ එකට ජීවත් වීමට පටන් ගත්තද, හිතුවක්කාර අයුරින් නිතරම කටයුතු කළහ. ඉන් පසු විවාහ දිවියට එළඹ නැන්දම්මාගේ කටයුතු වලට සහය දීමට පටන් ගත්හ. ඒ අතර තුර නැන්දම්මා මිය ගියේය. ඉන් මාස 4 කට පසුට අම්මාද හදිසියේම මිය ගියහ. 'මුළු ජීවිතයම තමා වෙනුවෙන් කැපකල අම්මා වෙනුවෙන් මෙතැන් සිට යහපත් දරුවෙක් බවට පත්වෙමුයි' ලෙස සිතූහි. මේ දක්වා එසේ කටයුතු නොකල නිසා හදවතින්ම කම්පා වී, තමාටම දොස් පවරා ගත්හ. ඒ අවස්ථාවේ ඇසුනු නිවිකෝ නිවානෝ තුමාගේ වදනකින් හදවතේ දුක තුරන් වී ගියහ.

'විශිෂ්ඨ මනුෂ්‍ය ආත්මයක් ලබා තිබූ නමුත්, තමා කිසිම වැඩකට නැති ජීවිතයකි මේ දක්වා ගත කලේ. නමුත් කෝසෙයි සංවිධානය හා සබැඳි, ආධ්‍යාත්මික පරිපූර්ණත්වය අරමුණු කරගෙන "අන්‍යයන් ප්‍රථමයෙන්" යන හැඟීමෙන් කටයුතු කිරීමෙන් වටිනා ජීවිතයක් ලැබුණි' ලෙස සොන් ශිබුචෝ සාන් කෝසෙයි සංවිධානය හා එක්වීමේ සතුට එසේ පැවසූහ. තම මියගිය දෙමව්පියන්, දුටු විශිෂ්ට ජීවිතයක් ගත කරනවා යැයි සැනසෙනවා සේම, ආඩම්බර වන බව ශිබුචෝ සාන් පවසයි. එය අසා මමද, මාගේ මියගිය දෙමව්පියන්ට සැනසීම ගෙන දෙන ආකාරයට ජීවිතය ගත කළ යුතු යැයි සිතුවෙමි.

ඊ.කෝ.කා. අන්තර්ජාතික මුලස්ථාන ප්‍රධානී  
 ශෝකෝ මුසුනනි මහතා



### RISSHO KOSEI-KAI INTERNATIONAL BRANCHES



# Rissho Kosei-kai Overseas Dharma Centers

# 2017

## **Rissho Kosei-kai International**

Fumon Media Center 3F, 2-7-1 Wada, Suginami-ku, Tokyo, Japan  
Tel: 81-3-5341-1124 Fax: 81-3-5341-1224

## **Rissho Kosei-kai International of North America (RKINA)**

2707 East First Street Suite #1 Los Angeles CA 90033 U.S.A.  
Tel: 1-323-262-4430 Fax: 1-323-262-4437  
e-mail: info@rkina.org http://www.rkina.org

## **Branch under RKINA**

### **Rissho Kosei-kai of Seattle's Buddhist Learning Center**

28621 Pacific Highway South, Federal Way,  
WA 98003 U.S.A.  
Tel: 1-253-945-0024 Fax: 1-253-945-0261  
e-mail: rkseattlewashington@gmail.com  
http://buddhistlearningcenter.org/

### **Rissho Kosei-kai Buddhist Center of San Antonio**

6083 Babcock Road, San Antonio, TX 78240, U.S.A.  
P.O. Box 692148, San Antonio, TX78269, USA  
Tel: 1-210-561-7991 Fax: 1-210-696-7745  
e-mail: dharmasanantonio@gmail.com  
http://www.rkina.org/sanantonio.html

### **Rissho Kosei-kai of Tampa Bay**

2470 Nursery Road, Clearwater, FL 33764, U.S.A.  
Tel: (727) 560-2927 e-mail: rktampabay@yahoo.com  
http://www.buddhismtampabay.org/

### **Rissho Kosei-kai of Vancouver**

## **Rissho Kosei-kai Buddhist Church of Hawaii**

2280 Auhuhu Street, Pearl City, HI 96782, U.S.A.  
Tel: 1-808-455-3212 Fax: 1-808-455-4633  
e-mail: info@rkhawaii.org http://www.rkhawaii.org

### **Rissho Kosei-kai Maui Dharma Center**

1817 Nani Street, Wailuku, HI 96793, U.S.A.  
Tel: 1-808-242-6175 Fax: 1-808-244-4625

### **Rissho Kosei-kai Kona Dharma Center**

73-4592 Mamalahoa Highway, Kailua-Kona,  
HI 96740 U.S.A.  
Tel: 1-808-325-0015 Fax: 1-808-333-5537

## **Rissho Kosei-kai Buddhist Center of Los Angeles**

2707 East First Street, Los Angeles, CA 90033, U.S.A.  
Tel: 1-323-269-4741 Fax: 1-323-269-4567  
e-mail: rk-la@sbcglobal.net http://www.rkina.org/losangeles.html

### **Rissho Kosei-kai Buddhist Center of Arizona**

**Rissho Kosei-kai Buddhist Center of Colorado**  
**Rissho Kosei-kai Buddhist Center of San Diego**  
**Rissho Kosei-kai Buddhist Center of Las Vegas**  
**Rissho Kosei-kai Buddhist Center of Dallas**

## **Rissho Kosei-kai of San Francisco**

1031 Valencia Way, Pacifica, CA 94044, U.S.A.  
Tel: 1-650-359-6951 Fax: 1-650-359-6437  
e-mail: info@rksf.org http://www.rksf.org

### **Rissho Kosei-kai of Sacramento**

### **Rissho Kosei-kai of San Jose**

## **Rissho Kosei-kai of New York**

320 East 39th Street, New York, NY 10016 U.S.A.  
Tel: 1-212-867-5677 Fax: 1-212-697-6499  
e-mail: rkny39@gmail.com http://rk-ny.org/

### **Rissho Kosei-kai of Chicago**

1 West Euclid Ave., Mt. Prospect, IL 60056 U.S.A.  
Tel: 1-773-842-5654 e-mail: murakami4838@aol.com  
http://home.earthlink.net/~rkchi/

### **Rissho Kosei-kai of Fort Myers**

http://www.rkftmyersbuddhism.org/

## **Rissho Kosei-kai Dharma Center of Oklahoma**

2745 N.W. 40th Street, Oklahoma City, OK 73112 U.S.A.  
Tel & Fax: 1-405-943-5030  
e-mail: rkokdc@gmail.com http://www.rkok-dharmacenter.org

### **Rissho Kosei-kai, Dharma Center of Denver**

1255 Galapago Street, #809 Denver, CO 80204 U.S.A.  
Tel: 1-303-446-0792

### **Rissho Kosei-kai Dharma Center of Dayton**

425 Patterson Road, Dayton, OH 45419 U.S.A.  
http://www.rkina-dayton.com/

## **Rissho Kosei-kai do Brasil**

Rua Dr. José Estefno 40, Vila Mariana, São Paulo-SP,  
CEP 04116-060 Brasil  
Tel: 55-11-5549-4446 / 55-11-5573-8377  
Fax: 55-11-5549-4304  
e-mail: risho@terra.com.br http://www.rkk.org.br

### **Rissho Kosei-kai de Mogi das Cruzes**

Av. Ipiranga 1575-Ap 1, Mogi das Cruzes-SP,  
CEP 08730-000 Brasil  
Tel: 55-11-5549-4446/55-11-5573-8377

## **Rissho Kosei-kai of Taipei**

4F, No. 10 Hengyang Road, Zhongjheng District,  
Taipei City 100 Taiwan  
Tel: 886-2-2381-1632 Fax: 886-2-2331-3433  
http://kosei-kai.blogspot.com/

### **Rissho Kosei-kai of Taichung**

## **Rissho Kosei-kai of Tainan**

No. 45, Chongming 23rd Street, East District,  
Tainan City 701 Taiwan  
Tel: 886-6-289-1478 Fax: 886-6-289-1488

### **Rissho Kosei-kai of Pingtung**

## **Korean Rissho Kosei-kai**

6-3, 8 gil Hannamdaero Yongsan gu, Seoul, 04420, Republic of Korea  
Tel: 82-2-796-5571 Fax: 82-2-796-1696  
e-mail: krkk1125@hotmail.com

### **Korean Rissho Kosei-kai of Busan**

3F, 174 Suyoung ro, Nam gu, Busan, 48460, Republic of Korea  
Tel: 82-51-643-5571 Fax: 82-51-643-5572

#### **Branches under the Headquarters**

##### **Rissho Kosei-kai of Hong Kong**

Flat D, 5/F, Kiu Hing Mansion, 14 King's Road,  
North Point, Hong Kong, Republic of China

##### **Rissho Kosei-kai of Ulaanbaatar**

15F Express tower, Peace avenue, khoroo-1, Chingeltei district,  
Ulaanbaatar 15160, Mongolia  
*Tel:* 976-70006960 *e-mail:* rkkmongolia@yahoo.co.jp

##### **Rissho Kosei-kai of Sakhalin**

4 Gruzinski Alley, Yuzhno-Sakhalinsk  
693005, Russian Federation  
*Tel & Fax:* 7-4242-77-05-14

##### **Rissho Kosei-kai di Roma**

Via Torino, 29-00184 Roma, Italia  
*Tel & Fax :* 39-06-48913949 *e-mail:* roma@rk-euro.org

##### **Rissho Kosei-kai of the UK**

##### **Rissho Kosei-kai of Venezia**

##### **Rissho Kosei-kai of Paris**

#### **International Buddhist Congregation (IBC)**

Fumon Media Center 3F, 2-7-1 Wada, Suginami-ku, Tokyo, Japan  
*Tel:* 81-3-5341-1230 *Fax:* 81-3-5341-1224  
*e-mail:* ibcrk@kosei-kai.or.jp <http://www.ibt-rk.org/>

#### **Rissho Kosei-kai of South Asia Division**

Fumon Media Center 3F, 2-7-1 Wada, Suginami-ku, Tokyo, Japan  
*Tel:* 81-3-5341-1124 *Fax:* 81-3-5341-1224

#### **Rissho Kosei-kai International of South Asia (RKISA)**

201 Soi 15/1, Praram 9 Road, Bangkapi, Huaykhwang  
Bangkok 10310, Thailand  
*Tel:* 66-2-716-8141 *Fax:* 66-2-716-8218  
*e-mail:* thairissho@csloxinfo.com

#### **Branches under the South Asia Division**

##### **Rissho Kosei-kai of Central Delhi**

224 Site No.1, Shankar Road, New Rajinder Nagar, New Delhi,  
110060, India

##### **Rissho Kosei-kai of West Delhi**

66D, Sector-6, DDA-Flats, Dwarka, New Delhi 110075, India

##### **Rissho Kosei-kai of Kolkata**

E-243 B. P. Township, P. O. Panchasayar, Kolkata 700094, India

##### **Rissho Kosei-kai of Kolkata North**

AE/D/12 Arjunpur East, Teghoria, Kolkata 700059,  
West Bengal, India

##### **Rissho Kosei-kai of Bodhgaya Dharma Center**

Ambedkar Nagar, West Police Line Road  
Rumpur, Gaya-823001, Bihar, India

##### **Rissho Kosei-kai of Kathmandu**

Ward No. 3, Jhamsilhel, Sancepa-1, Lalitpur,  
Kathmandu, Nepal

##### **Rissho Kosei-kai of Phnom Penh**

#201E2, St 128, Sangkat Mittapheap, Khan 7 Makara,  
Phnom Penh, Cambodia

##### **Rissho Kosei-kai of Patna Dharma Center**

##### **Rissho Kosei-kai of Singapore**

#### **Thai Rissho Friendship Foundation**

201 Soi 15/1, Praram 9 Road, Bangkapi, Huaykhwang  
Bangkok 10310, Thailand  
*Tel:* 66-2-716-8141 *Fax:* 66-2-716-8218 *e-mail:* info.thairissho@gmail.com

#### **Rissho Kosei-kai of Bangladesh**

85/A Chanmari Road, Lalkhan Bazar, Chittagong, Bangladesh  
*Tel & Fax:* 880-31-626575

##### **Rissho Kosei-kai of Dhaka**

House#408/8, Road#7(West), D.O.H.S Baridhara,  
Dhaka Cant.-1206, Bangladesh  
*Tel:* 880-2-8413855

##### **Rissho Kosei-kai of Mayani**

Mayani(Barua Para), Post Office: Abutorab, Police Station: Mirshari,  
District: Chittagong, Bangladesh

##### **Rissho Kosei-kai of Patiya**

Patiya, sadar, Patiya, Chittagong, Bangladesh

##### **Rissho Kosei-kai of Domdama**

Domdama, Mirsarai, Chittagong, Bangladesh

##### **Rissho Kosei-kai of Cox's Bazar**

Ume Burmese Market, Main Road Teck Para, Cox'sbazar, Bangladesh

##### **Rissho Kosei-kai of Satbaria**

Satbaria, Hajirpara, Chandanish, Chittagong, Bangladesh

##### **Rissho Kosei-kai of Laksham**

Dupchar (West Para), Bhora Jatgat pur, Laksham, Comilla,  
Bangladesh

##### **Rissho Kosei-kai of Raozan**

West Raozan, Ramjan Ali Hat, Raozan, Chittagong, Bangladesh

##### **Rissho Kosei-kai of Chendirpuni**

Chendirpuni, Adhunagor, Lohagara, Chittagong, Bangladesh

##### **Rissho Kosei-kai of Ramu**

#### **Rissho Kosei Dhamma Foundation, Sri Lanka**

No. 628-A, Station Road, Hunupitiya, Wattala, Sri Lanka  
*Tel:* 94-11-2982406 *Fax:* 94-11-2982405

##### **Rissho Kosei-kai of Habarana**

151, Damulla Road, Habarana, Sri Lanka

##### **Rissho Kosei-kai of Polonnaruwa**

#### **Other Groups**

##### **Rissho Kosei-kai Friends in Shanghai**